

11 ශ්‍රේණිය

8.3 ගිණුම් කාලච්ඡේදයට අදාළ ගෙවිය යුතු වියදම් හා ලැබිය යුතු ආදායම් ගලපයි.

8.4 කාලච්ඡේදයට අදාළ බොල්ණය ගලපයි.

පැවරුම 02

1. උපචිත සංකල්පය යනු කුමක්ද?
2. ව්‍යාපාරයක 2020.12.31 න් අවසන් වර්ෂයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක් වේ.
 - a) වර්ෂය තුළදී රක්ෂණ ගාස්තු රු 30 000 ක් ගෙවා ඇත. මාසික රක්ෂණ වාරිකය රු 3 000 කි
 - b) 10 % බැංකුණය රු 500 000 ලබා ගෙන ඇත. දෙසැම්බර් මාසයේ බැංකුණය පොලිය තවමත් ගෙවා නැත.
 - c) 2020.07.01 දින ව්‍යාපාරයේ ගොඩනැගිල්ලෙන් කොටසක් රු 25 500ක මාසික කුලී පදනම මත ලබා දී ඇති අතර වර්ෂය තුළ ලැබී ඇති ගොඩනැගිලි කුලී ආදායම රු 148 000 කි.
 - d) ලැබිය යුතු රු 6000 ක කොමිස් ආදායමින් රු 2000ක් තවමත් ලැබී නැත

අවශ්‍ය වන්නේ

1. ගැලපුම් කල යුතු වටිනාකම් සඳහා නිවැරදි ද්විත්ව සටහන් පොදු ජර්නලයක වාර්තා කරන්න.
2. ඉහත ගනුදෙනු වලට අදාළ මූල්‍ය ප්‍රකාශන උදාහරණ වෙන වෙනමම දක්වන්න

3. බොල්ණය යනු කුමක්ද?
4. බොල්ණය කපා හැරීමට අදාළ ද්විත්ව සටහන ලියා දක්වන්න
5. විශ්වගේ ව්‍යාපාරය අත්පිට හා ණයට ගනුදෙනු සිදු කරයි. ඔහුගේ ව්‍යාපාරයේ අත්පිට විකුණුම් රු 50 000 ක් වන අතර ණයට විකුණුම් රු 25 000 ක් විය. ව්‍යාපාරයේ ණයගැතියෙකු වූ අසේල හදිසියේ ආගිය අතක් දැනගත නොහැකිව කල්ගත විය. අසේලගෙන් ලැබිය යුතු මුදල රු 8 000 ක් බව ගිණුම් පරීක්ෂා කිරීමෙන් හෙළි විය. එම මුදල විශ්වට තවමත් අය කරගත නොහැකි නිසා බොල්ණය ලෙස කපා හැරීමට ඔහු තීරණය කරයි

අවශ්‍ය වන්නේ

1. මෙම ව්‍යාපාරයේ අසේලගෙන් ලැබිය යුතු මුදල බොල්ණය ලෙස කපා හැරීමට හේතුව කුමක්ද?
2. මීට අදාළ ජර්නල් සටහන් හා ලෙජර් ගිණුම් පිළියෙල කරන්න
3. මෙහිදී මෙහෙයුම් ප්‍රතිඵලයට හා ව්‍යාපාරයේ වත්කම් වලට සිදුවන බලපෑම මූල්‍ය ප්‍රකාශන උදාහරණ මගින් දක්වන්න